

විදේශ සේවා නියුක්තකයින් ප්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත වෙමින් මහජන බැංකුව විසින් පෙර ගමන් විගමණිත ණය යෝජනා ක්‍රමය හඳුන්වාදී ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රැකියාවක් සඳහා විදේශගත වන ශ්‍රමිකයින් හට ඒ සඳහා අදාළ වන වීසා ගාස්තු, වෛද්‍ය පරීක්ෂණ ගාස්තු, ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු, පුහුණු ගාස්තු, දේශීය හෝ විදේශීය නියෝජිතායතන ගාස්තු, ඇපකරු ගාස්තු යනාදිය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙමගින් ප්‍රදානය කෙරේ.

විශේෂ ප්‍රතිලාභ

- තරඟකාරී පොලී අනුපාත
- අවම ලියකියවිලි
- මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ පහසුකම

යෝග්‍යතාව

- අයදුම්කරු වෙත සෘජුවීම ලද හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතායතනයකින් නිකුත් කරන ලද වලංගු රැකියා ගිවිසුමක් තිබිය යුතුය.
හෝ
- අයදුම්කරු සාමසාධක හමුදා සඳහා පිටත්වීමට සුදුසුකම් ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විය යුතුය.

පොලී අනුපාතය

www.peoplesbank.lk වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු ලබාගත හැක.

ආපසු ගෙවීමේ කාලය

- උපරිම ආපසු ගෙවීමේ කාලය මාස 03 ක උපරිම ණය සහන කාලයද ඇතුළත්ව වසර 03 කි. (ණය සහන කාල සීමාව තුළ පොලිය සේවා කළ යුතුය.)
- දකුණු කොරියාව සහ ජපානයට අදාළ අයදුම්කරුවන් සඳහා උපරිම ආපසු ගෙවීමේ කාලය වසර 05 කි.

ගාස්තු/කොමිස්, පොලී ආදිය

- ස්ථාවර පොලී අනුපාත
- ක්‍රමික ආපසු නොගෙවීමකදී, මුල් මුදල සඳහා අයකරන දඩ පොලිය
- නිහ වාරික සඳහා දඩ පොලිය
- නියමිත ලිපි ද්‍රව්‍ය ගාස්තු
- ගිවිසගත් කාලයට ප්‍රථම ණයමුදල ගෙවා අවසන් කිරීමකදී අයකරනු ලබන ණයමුදල කලින් පියවීමේ ගාස්තු
- තක්සේරු ගාස්තු (අදාළ නම් පමණක්)
- නෛතික ගාස්තු (අදාළ නම් පමණක්)
- මුද්දර ගාස්තු (අදාළ නම් පමණක්)
- රක්ෂණ ගාස්තු (අදාළ නම් පමණක්)

අයදුම් කිරීමේ ක්‍රමය

- අයදුම්කරු සතු පහත ලියකියවිලි සමඟ ළඟම ශාඛාව හෝ සේවා මධ්‍යස්ථානය විසින් කළයුතුය.
- - ගුවන් ගමන් බලපත්‍රයේ සහ වීසා බලපත්‍රයේ පිටපත
- සෘජුවීම හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කරන ලද විදේශ රැකියා නියෝජිතයෙකු ඔස්සේ ලද රැකියා බලපත්‍රයේ පිටපත.
- *ඉහත ලියවිලි ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැර වෙනත් මාධ්‍යයකින් පවතිනම්, දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු මගින් එකී ලියවිලි ඉංග්‍රීසි මාධ්‍යයට පරිවර්තනය කළ යුතුය.

නියමයන් සහ කොන්දේසි

- අයදුම්කරු විදේශ රැකියාවට පිටත්ව යෑමට පෙර අප බැංකුවේ PFCA ගිණුමක් විවෘත කළ යුතුය.
- අයදුම්කරු සමඟ අයදුම්කරුගේ පවුලේ සාමාජිකයෙකු හෝ සම්පස්ථ ඥාතියෙකු ණයමුදල සඳහා බද්ධ කර ගත යුතුය.
- ණයමුදල අයදුම් කරනු ලබන අවස්ථාවේදී අයදුම්කරු සතුව වලංගු රැකියා බලපත්‍රයක්/ රැකියා ගිවිසුමක් තිබිය යුතුය. ඉහත රැකියා බලපත්‍රයේ / රැකියා ගිවිසුමේ සඳහන්, අයදුම්කරුගේ අපේක්ෂිත මාසික වේතනය මත ණයමුදල සඳහා ආපසු ගෙවීමේ හැකියාව ගණනය කළයුතුය.
- අයදුම්කරු වෙත විදේශ රැකියා නියෝජිතයෙකුගේ වෙනත් විදේශ රැකියාවක් ලද අවස්ථාවකදී අදාළ නියෝජිතයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය.
- ණයමුදලේ වටිනාකම නොසළකා ණය තොරතුරු කාර්යාංශ වාර්තාව මගින් අයදුම්කරුවන්ගේ සහ ඇපකරුවන්ගේ ණය බැඳීම් පරීක්ෂා කරනු ලබන අතර, එකී වාර්තාවට අනුව ණය අයදුම්කරු සහ ඇපකරුවන් ණය ගෙවීම පැහැර හරින්නන් නොවිය යුතුය.
- ණය මුදලට අදාළ ණය සහන කාල සීමාව තුළ පොලී මුදල සේවා කළ යුතුය.

පැමිණිලි හැසිරවීමේ ක්‍රියා පටිපාටිය

- ණයකරු හට info@peoplesbank.lk හරහා පැමිණිල්ල යොමු කළහැක.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ඇමතීම මගින් පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.

වැඩිදුර තොරතුරු

- www.peoplesbank.lk වෙත පිවිසෙන්න
- ඇමතුම් මධ්‍යස්ථානය - 1961
- ප්‍රධාන කාර්යාලය - 0112481481